

සෙලාන් බැංකුව පීච්ච්සි මූල්‍ය වාර්තාව

2026 ජුනි 30 දිනෙන් අවසන් මාස හය සඳහා



විස්තීරණ ආදායම් ප්‍රකාශය						රු.'000
(කොළඹ කොටස් වෙළඳපොළෙහි 7.4 දරණ හිඟ් ප්‍රකාර)						
		බැංකුව ජුනි 30 දිනෙන් අවසන් මාස හය සඳහා		බැංකුව ජුනි 30 දිනෙන් අවසන් කාර්තුව සඳහා		
		2026	2025	වෙනස %	2026	2025
						වෙනස %
පොලී ආදායම්		46,942,635	39,419,140	19.09	24,145,415	19,935,740
අඩු කළා: පොලී වියදම්		27,382,235	21,657,006	26.44	14,319,273	10,760,202
ඉදිරි පොලී ආදායම්		19,560,400	17,762,134	10.12	9,826,142	9,175,538
ඉදිරි හාස්තු සහ කොමිස් ආදායම්		4,649,535	3,847,204	20.85	2,321,968	1,969,401
වෙනත් මෙහෙයුම් ආදායම්		1,331,743	926,880	43.68	1,018,087	397,312
මුළු මෙහෙයුම් ආදායම්		25,541,678	22,536,218	13.34	13,166,197	11,542,251
අඩු කළා: හානිකරණ පිරිවැය		732,565	418,659	74.98	632,414	193,232
අඩු කළා: කාර්ය මණ්ඩල පිරිවැය		6,552,755	5,801,136	12.96	3,314,751	2,995,474
අඩු කළා: අනෙකුත් පිරිවැය		5,729,711	4,951,540	15.72	2,836,888	2,622,560
බදු පෙර මෙහෙයුම් ලාභය		12,526,647	11,364,883	10.22	6,382,144	5,730,985
අඩු කළා: ආදායම් බදු සහ වෙනත් බදු		6,446,490	5,876,181	9.71	3,207,612	3,002,968
කාලවිච්ඡේදය සඳහා ලාභය		6,080,157	5,488,702	10.78	3,174,532	2,728,017
කාලවිච්ඡේදය සඳහා වෙනත් විස්තීරණ ආදායම්, ඉදිරි බදුවලට පසු		(989,929)	1,716,750	(157.66)	(620,318)	1,587,926
කාලවිච්ඡේදය සඳහා මුළු විස්තීරණ ආදායම්		5,090,228	7,205,452	(29.36)	2,554,214	4,315,943
		සමුහය ජුනි 30 දිනෙන් අවසන් මාස හය සඳහා			සමුහය ජුනි 30 දිනෙන් අවසන් කාර්තුව සඳහා	
		2026	2025	වෙනස %	2026	2025
						වෙනස %
පොලී ආදායම්		46,967,901	39,446,053	19.07	24,157,592	19,948,533
අඩු කළා: පොලී වියදම්		27,214,957	21,494,741	26.61	14,236,130	10,679,050
ඉදිරි පොලී ආදායම්		19,752,944	17,951,312	10.04	9,921,462	9,269,483
ඉදිරි හාස්තු සහ කොමිස් ආදායම්		4,649,374	3,850,460	20.75	2,338,126	1,987,185
වෙනත් මෙහෙයුම් ආදායම්		1,251,545	840,727	48.86	1,026,909	397,003
මුළු මෙහෙයුම් ආදායම්		25,653,863	22,642,499	13.30	13,286,497	11,653,671
අඩු කළා: හානිකරණ පිරිවැය		732,565	418,659	74.98	632,414	193,232
අඩු කළා: කාර්ය මණ්ඩල පිරිවැය		6,580,961	5,827,531	12.93	3,328,506	3,009,421
අඩු කළා: අනෙකුත් පිරිවැය		5,799,812	5,008,483	15.80	2,866,744	2,650,245
බදු පෙර මෙහෙයුම් ලාභය		12,540,525	11,387,826	10.12	6,458,833	5,800,773
අඩු කළා: ආදායම් බදු සහ වෙනත් බදු		6,493,079	5,921,539	9.65	3,230,943	3,025,120
කාලවිච්ඡේදය සඳහා ලාභය		6,047,446	5,466,287	10.63	3,227,890	2,775,653
ලාභය බේඳි යන ආකාරය:						
පරිපාලක සමාගමේ කොටස්හිමියන්ට අයිතිය		6,024,037	5,442,913	10.68	3,214,384	2,763,596
සුළු කොටස්හිමියන්ගේ අයිතිය		23,409	23,374	0.15	13,506	12,057
කාලවිච්ඡේදය සඳහා ලාභය		6,047,446	5,466,287	10.63	3,227,890	2,775,653
කාලවිච්ඡේදය සඳහා වෙනත් විස්තීරණ ආදායම්, ඉදිරි බදුවලට පසු		(996,203)	1,719,152	(157.95)	(622,720)	1,590,348
කාලවිච්ඡේදය සඳහා මුළු විස්තීරණ ආදායම්		5,051,243	7,185,439	(29.70)	2,605,170	4,366,001
මුළු විස්තීරණ ආදායම් බේඳි යන ආකාරය:						
පරිපාලක සමාගමේ කොටස්හිමියන්ට අයිතිය		5,029,422	7,161,457	(29.77)	2,592,272	4,353,331
සුළු කොටස්හිමියන්ගේ අයිතිය		21,821	23,982	(9.01)	12,898	12,670
කාලවිච්ඡේදය සඳහා මුළු විස්තීරණ ආදායම්		5,051,243	7,185,439	(29.70)	2,605,170	4,366,001

තෝරාගත් කාර්ය සාධක දර්ශක				
අයිතම	බැංකුව		සමුහය	
	30.06.2026	31.12.2025	30.06.2026	31.12.2025
නියාමන ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය (රු. මිලියන)				
ප්‍රථම පෙළ පොදු ස්කන්ධය	69,152	73,126	70,938	74,904
ප්‍රථම පෙළ ප්‍රාග්ධනය	69,152	73,126	70,938	74,904
මුළු ප්‍රාග්ධනය	98,651	105,578	100,437	107,356
නියාමන ප්‍රාග්ධන අනුපාතය (%)				
ප්‍රථම පෙළ පොදු ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය - 7.00%)	10.91	12.39	11.18	12.69
ප්‍රථම පෙළ ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය - 8.50%)	10.91	12.39	11.18	12.69
මුළු ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය - 12.50%)	15.56	17.89	15.83	18.18
බාසල් III තෝලණ අනුපාතිකය (%)	6.63	7.47	6.80	7.65
නියාමන ද්‍රවශීලතාවය අවශ්‍යතාවය				
ද්‍රවශීලතා ආවරණ අනුපාතය (%)				
රුපියල් - (අවම අවශ්‍යතාවය - 100%)	175.88	227.99		
සියලුම මුදල් - (අවම අවශ්‍යතාවය - 100%)	187.03	229.92		
ඉදිරි ස්ථාවර අරමුදල් අනුපාතිකය (%)	118.71	127.25		
වත්කම්වල ගුණාත්මකභාවය				
හානිකරණ ණය (තෙවන අදියර) අනුපාතිකය (දළ) (%)	6.97	7.54		
හානිකරණ ණය (තෙවන අදියර) අනුපාතිකය (ඉදිරි) (%)	1.03	1.03		
හානිකරණය (තෙවන අදියර) තෙවන අදියර සඳහා ණය අනුපාතිකය (%)	85.26	86.33		
ආදායම් හා ලාභදායිතාවය				
ඉදිරි පොලී ආන්තිකය (%)	4.16	4.50		
වත්කම් මත ප්‍රතිලාභය (බදුවලට පෙර) (%)	1.98	2.31		
ස්කන්ධය මත ප්‍රතිලාභය (%)	14.74	15.89		
පිරිවැය සහ ආදායම් අනුපාතය (%)	48.09	44.52		
අතිරේක තොරතුරු				
ණය ශ්‍රේණිගත කිරීම (Fitch)	A+ (Ika)	A+ (Ika)		
සේවක සංඛ්‍යාව	3,300	3,243		
ශාඛා සංඛ්‍යාව	172	172		

සවිස්තරාත්මක මූල්‍ය ප්‍රකාශන සහ ඒ සමඟ ඇති සටහන් ඇතුළුව සවිස්තරාත්මක තොරතුරු සඳහා කරුණාකර පහත වෙබ් සබැඳිය වෙත පිවිසෙන්න.
<https://www.seylan.lk/about-us/investor-relation>

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය						රු. '000
(කොළඹ කොටස් වෙළඳපොළෙහි 7.4 දරණ හිඟ් ප්‍රකාර)						
		බැංකුව		සමුහය		
		30.06.2026 දිනට	31.12.2025 දිනට (විගණනය කළ)	වෙනස %	30.06.2026 දිනට	31.12.2025 දිනට (විගණනය කළ)
						වෙනස %
වත්කම්						
මුදල් සහ මුදල්වලට සමාන දෑ		19,031,687	18,202,545	4.56	19,031,727	18,202,585
ශ්‍රී ලංකා මහ බැංකුවේ ශේෂයන්		8,929,650	11,218,110	(20.40)	8,929,650	11,218,110
බැංකු හා මූල්‍ය ආයතනයන්හි ශේෂයන්		29,543,527	32,006,116	(7.69)	29,543,527	32,006,116
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ		1,812,523	200,648	803.33	1,812,523	200,648
ලාභය හෝ අලාභය තුළින් හඳුනාගත් මූල්‍ය වත්කම්		18,641,671	14,959,447	24.61	18,641,671	14,959,447
ක්‍රමික්ෂය පිරිවැයට මූල්‍ය වත්කම්						
- ණය සහ අත්තිකාරම්		650,365,165	599,801,944	8.43	650,365,165	599,801,944
- ණය සහ වෙනත් උපකරණ		125,333,352	120,394,298	4.10	125,333,352	120,489,193
අනෙකුත් විස්තීරණ ආදායම් මාර්ග හරහා සාධාරණ වටිනාකමින් මිනිනු ලබන මූල්‍ය වත්කම්		88,464,728	92,796,261	(4.67)	88,828,721	93,167,635
පරිපාලිත සමාගම්වල රඳවන ආයෝජන		1,153,602	1,153,602	-	-	-
දේපළ, පිරිහන හා උපකරණ		5,608,271	5,672,416	(1.13)	8,431,143	8,502,813
බදු වත්කම්		4,029,146	3,431,810	17.41	3,320,560	2,731,914
වෙනත් වත්කම්		23,078,710	21,165,976	9.04	21,570,487	19,629,675
මුළු වත්කම්		975,992,032	921,003,173	5.97	975,808,526	920,910,080
වගකීම්						
බැංකුවලට ගෙවිය යුතු		24,182,056	23,898,752	1.19	24,182,056	23,898,752
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ		235,449	6,413	3,571.43	235,449	6,413
ක්‍රමික්ෂය පිරිවැයට මූල්‍ය වගකීම්						
- තැන්පත්කරුවන්ට ගෙවිය යුතු		771,065,557	732,960,379	5.20	771,065,557	732,960,379
- වෙනත් ණය ගැහුම්		22,681,261	5,219,998	334.51	22,681,261	5,219,998
නිකුත් කළ ණය සුරැකුම්පත්		34,471,936	40,131,478	(14.10)	34,471,936	40,131,478
බදු වගකීම්		8,060,074	8,607,524	(6.36)	8,101,467	8,634,268
වෙනත් වගකීම් හා ප්‍රතිපාදන		30,834,125	28,264,694	9.09	27,388,457	24,842,677
මුළු වගකීම්		891,530,458	839,089,238	6.25	888,126,183	835,693,965
ස්කන්ධය						
ප්‍රකාශිත ප්‍රාග්ධනය		21,693,370	21,693,370	-	21,693,370	21,693,370
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල		3,988,952	3,988,952	-	3,988,952	3,988,952
රඳවාගත් ඉපයුම්		54,718,178	51,237,691	6.79	55,557,459	52,132,637
අනෙකුත් සංචිත		4,061,074	4,993,922	(18.68)	5,363,207	6,301,196
කොටස්කරුවන්ගේ මුළු අයිතිය		84,461,574	81,913,935	3.11	86,602,988	84,116,155
සුළු කොටස් හිමියන්ගේ අයිතිය		-	-	-	1,079,355	1,099,960
මුළු ස්කන්ධය		84,461,574	81,913,935	3.11	87,682,343	85,216,115
මුළු ස්කන්ධය හා වගකීම්		975,992,032	921,003,173	5.97	975,808,526	920,910,080
අසම්භාව්‍ය වගකීම් හා බැඳීම්		329,354,436	292,985,888	12.41	329,368,094	293,010,210
ආයතනික තොරතුරු						
සේවක සංඛ්‍යාව		3,300	3,243	1.76	3,318	3,261
ශාඛා සංඛ්‍යාව		172	172	-	172	172
ඉදිරි වත්කම් අගය සාමාන්‍ය කොටසකට (රු.)		132.87	128.87	3.10	136.24	132.33

සහතික කිරීම	
මෙම වාර්තාවල අඩංගු තොරතුරු 2007 අංක 07 දරණ සමාගම් පනතේ අවශ්‍යතාවයන්ට අනුකූලව සකස් කර ඇති බව සහතික කරමි.	
(අත්සන් කළේ)	
අයේෂා නාමිටුන්න	
සහකාර සාමාන්‍යාධිකාරී - මූල්‍ය	
පහත අත්සන් කළ සෙලාන් බැංකුවේ සභාපති, අධ්‍යක්‍ෂ / ප්‍රධාන විධායක නිලධාරී වන අප පහත දෑ සඳහා සහතික වෙමු.	
අ) ඉහත වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කළ ආකෘති හා නිර්වචනයන්ට අනුකූලව සකස් කර ඇත.	
ආ) මෙම වාර්තාවල අඩංගු තොරතුරු විගණනය කර ඇති බව දක්වා නොමැති නම්, බැංකුවේ සහ සමූහයේ විගණනය නොකළ මූල්‍ය ප්‍රකාශණවලින් උපුටා ගෙන ඇත.	
(අත්සන් කළේ)	
විනිසුරු, ජනාධිපති නිකුත් ඩුවනෙක අළුවිතාරේ	රමේෂ් ජයසේකර
සභාපති	අධ්‍යක්‍ෂ / ප්‍රධාන විධායක නිලධාරී
2026 ජූලි 30	
කොළඹ දි	